



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක : 2477424, 2477423, 2477418
ෆැක්ස් : 2346257, 2477739
ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රවෘත්තීන් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2019.10.03

අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනයේ (සියැසන් - SEACEN) සහ අන්තර්ජාතික පියවීම් බැංකුවෙහි (Bank for International Settlements – BIS) උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවෙහි 18 වෙනි රැස්වීම

සියැසන් සහ අන්තර්ජාතික පියවීම් බැංකුවෙහි උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවෙහි 18 වෙනි රැස්වීම 2019 වසරේ සැප්තැම්බර් මස 26 සිට 28 දක්වා කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී. මෙම සමුළුව සහ රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපතිතුමා, සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි නියෝජ්‍ය අධිපතිවරු හා නියෝජිතයෝ සහ කීර්තිමත් දේශකයෝ සහභාගී වූහ.

මෙම වසරේ සියැසන් සහ අන්තර්ජාතික පියවීම් බැංකුවෙහි උසස් මට්ටමේ සම්මන්ත්‍රණයෙහි තේමාව වූයේ "මහ බැංකුකරණය පිළිබඳව වෙනස් ලෙස සිතීම" යන්නයි. මෙම තේමාව යටතේ, නව අභියෝග හා ප්‍රවණතාවන්ට මුහුණ දීම සඳහා මහ බැංකු විසින් භාවිතා කරන ප්‍රවේශයන් පිළිබඳව නැවත සිතා බලන්නේ

කෙසේද යන්න පිළිබඳව, අන්තර්ජාතික පියවීම් බැංකුව, නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුව (Federal Reserve Bank of New York), ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලය (Council on Economic Policies), ආසියානු ව්‍යාපාර අධ්‍යයනායතනය (Asia School of Business) සහ ප්‍රංශයේ සයන්සස් පෝ (Sciences Po Paris) යනාදී ජාත්‍යන්තර ආයතන නියෝජනය කරමින් පැමිණි ප්‍රසිද්ධ දේශකයන් විසින් ඔවුන්ගේ අත්දැකීම් විස්තර කරන ලදී. මේ යටතේ, දේශගුණික වෙනස්වීම්, ඩිජිටල්කරණය, ව්‍යවහාරික විචාරාත්මක චින්තනය (Applied Critical Thinking) සහ උද්ධමන ඉලක්කකරණය යනාදී තේමාවන් පිළිබඳව සාකච්ඡා කරන ලදී.

අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනය බෲනායි දාරුස්සලාම්, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, හොංකොං, කොරියාව, ලාඕසය, මැලේසියාව, මොංගෝලියාව, මියන්මාරය, තේපාලය, පැපුවා නිව් ගිනියාව, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, චීන තායිපේ, තායිලන්තය සහ වියට්නාමය යන සාමාජික ආර්ථිකයන්හි මහ බැංකු සහ මූල්‍ය අධිකාරීන් 19 කගෙන් මෙන්ම අනුබද්ධ සාමාජිකයින් 8 දෙනෙක් සහ නිරීක්ෂකයන් 8 දෙනෙකුගෙන් සමන්විත වේ. 1982 වර්ෂයේදී පිහිටුවන ලද සියැසන් ආයතනය, ආසියා පැසිෆික් කලාපය තුළ මූල්‍ය, මුදල් හා බැංකු ආශ්‍රිත කරුණු පිළිබඳව දැනුම බෙදාගැනීම සහ ඒ පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

